

13 ශ්‍රේණිය ගිණුම්කරණය3 වන සතිය - මැයි 18 සිට 22 දක්වා

14.6-වැටුප් පිරවැය ගිණුම්ගත කිරීම

දයාබර දූවේ පුතේ, ඔබ වැටුප් ලේඛනයක් පිළියෙළ කිරීමට මේ වනවිට අවබෝධ කරගෙන ඇතැයි සිතමි.ඒ අනුව වැටුප් ලේඛනයක ඇතුළත් වන තොරතුරු, වැටුප් හා වේතන පාලන ගිණුමක් ඇසුරෙන් ගිණුම්ගත කිරීමට අදාළ ජර්නල් සටහන් මිලඟට සාකච්ඡා කරමු

1. මුළු දළ වැටුප

වැටුප් හා වේතන ගිණුම

හරXXX

වැටුප් හා වේතන පාලන ගිණුම

බැර XXX

2. සේවකයාගේ වැටුපෙන් කරන අඩුකිරීම

වැටුප් හා වේතන පාලන ගිණුම

හරXXX

අදාළ අඩු කිරීම් ගිණුම්

බැර XXX

3. ආයතනයේ සේවක අර්ථසාධක අරමුදල් දායකත්වය

සේවක අර්ථසාධක අරමුදල් වියදම් ගිණුම

හරXXX

ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදල් ගිණුම

බැර XXX

4. සේවා නියුක්ති භාර අරමුදල් දායකත්වය

සේවා නියුක්ති භාර අරමුදල් වියදම් ගිණුම

හරXXX

ගෙවිය යුතු සේවා නියුක්ති භාර අරමුදල් වියදම් ගිණුම

බැර XXX

5. ශුද්ධ වැටුප, මුදලින් ගෙවූ විට,

වැටුප් හා වේතන පාලන ගිණුම

හරXXX

මුදල් ගිණුම

බැර XXX

6. ශුද්ධ වැටුප, මුදලින් නොගෙවූ විට,

වැටුප් හා වේතන පාලන ගිණුම

හරXXX

ගෙවිය යුතු වැටුප් හා වේතන ගිණුම

බැර XXX

ගිණුම් කාල පරිච්ඡේදය අවසානයේදී වැටුප් හා වේතන ගිණුමේ ශේෂය, සේවක අර්ථසාධක අරමුදල් වියදම් ගිණුමේ ශේෂය, සේවා නියුක්ති භාර අරමුදල් වියදම් ගිණුමේ ශේෂය, ලාභාලාභ ගිණුම(අදායම් ප්‍රකාශයට) මාරු කළ යුතුයි

- අභ්‍යාසය

සන් ලංකා සමාගමේ වැටුප් වාර්තාවේ 2020 ජනවාරි මාසයට අදාළ එකතු තීරුවල උධ්‍යනයක් පහත දැක්වේ .

ඉපැයීම්		දළ වැටුප	අඩුකිරීම්		ශුද්ධ වැටුප රු.	අර්ථසාධක අරමුදල් සඳහා සේවායෝජක දායකත්වය රු.
මූලික වැටුප රු.	අතිකාල දීමනා රු.		ණයවාරික රු.	අර්ථසාධක අරමුදල රු.		
20000	5000	25000	1000	2500	21500	3750

- පාලන ගිණුමක් සහිතව පොදු ලෙජරයේ අදාළ ගිණුම් පෙන්වන්න.